



නිකුත් කළේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
දිනය 2021 ඔක්තෝබර් 11


දැනුවත් කිරීමේ සටහන

2022 වර්ෂයේ කල් පිරෙන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වට්ටම් මිල ගණන් සහිතව ලංසු තැබුණද, අවශ්‍ය ප්‍රමාණයන් මිලදී ගැනීමට නොහැකි වීම

2021.10.01 දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද “සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථයීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම” ට අනුව ඉදිරි වසර තුන අවසන් වන විට දළ දේශීය නිශ්පාදනයෙන් 10% ක පමණ ප්‍රමාණයකට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ක්‍රමිකව අඩු කළ යුතු වේ. මේ අතර, ඒ හා සමගාමීව, එළැඹෙන 2022 ජනවාරි මාසය තුළ සහ ජූලි මාසය තුළ කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර 2021 සැප්තැම්බර් මාසය තුළ වට්ටම් සහිත මිල ගණන් වලට හුවමාරු වීම හේතුවෙන් එම ජාත්‍යන්තර බැඳුම්කරයන් ආපසු මිලදී ගැනීමේ හැකියාව, අන්තර්ජාතික බැංකු සහ ප්‍රධාන ආයෝජන සැලසුම්කරුවන් ගණනාවක් හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විමසන්නට යෙදිණි.

පහත දැක්වෙන ප්‍රස්ථාරය මගින්, ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද, මේ වන විට පියවීමට ඇති සියලුම අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර වල ද්විතීයික වෙළෙඳපොළ ඵලදා අනුපාතික විචලනයන් පෙන්නුම් කෙරේ. මෙම ප්‍රස්ථාරයට අනුව, 2021.09.24 දින, සියයට 69ක් දක්වා උපරිම ඵලදා අනුපාතික අගයකට ළඟා වූ 2022 ජනවාරි මස පරිණත වන අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කරය, 2021.10.01 දින ක්‍රමිකව සියයට 47ක ඵලදා අනුපාතික අගයන් දක්වා අඩු වූ අතර, වර්තමානයෙහි සියයට 40 ක ඵලදා අනුපාතික මට්ටමක ගනුදෙනු කෙරේ (ඵලදා අනුපාතික විචලනයන් පෙන්නුම් කිරීමට [↗](#) සලකුණ භාවිත කර ඇත).

ප්‍රස්ථාර අංක 1 - ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා 2021 වසරේ මේ දක්වා වාර්තා වූ ද්විතියික වෙළෙඳපොළ පොළී අනුපාත විචලනයන්



මූලාශ්‍රය: බිඳුම්බර්ග්

එම විමසන ලද තොරතුරු ආශ්‍රිතව හැඟෙනුයේ, 2021 සැප්තැම්බර් මස අග භාගයේදී පැවති වට්ටම් සහිත මිලට 2022 ජනවාරි මස පරිණත වීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර විකිණීම සඳහා බැඳුම්කර හිමියන් කැපී පෙනෙන උනන්දුවක් නොදැක්වූ බවයි. ඒ අනුව නිකුත් කරන්නාට සාධාරණ පිරිවැය ප්‍රතිලාභයක් ලැබෙන සේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සැලකිය යුතු ප්‍රමාණයක් ආපසු මිලදී ගැනීමට හැකියාවක් නොමැති වනු ඇත. එමෙන්ම විමර්ශන වලදී තවදුරටත් තහවුරු වූයේ, 2022 ජනවාරි මස පරිණත වීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සමස්ත වටිනාකමෙන් අවම වශයෙන් සියයට 5ක ප්‍රමාණයක් හෝ ප්‍රකාශ කළ වට්ටම් සහිත මිල ගණන් යටතේ විකිණීමට නොතිබූ බවයි.

සමස්තයක් ලෙස ගත් කළ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු මිලට ගැනීමේ උත්සාහය පිළිබඳ මහ බැංකු නිරීක්ෂණ පහත පරිදි වේ:

- ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආයෝජකයින් විසින් 2021 සැප්තැම්බර් මස අවසාන භාගයේදී පැවති වට්ටම් සහිත මිලට අලෙවි කළ හැකි බැඳුම්කර ප්‍රමාණය ඉතා සුළු ය. එබැවින් පවත්නා වෙළෙඳපොලෙන් සුළු ප්‍රමාණයක් නිකුත් කරන්නා විසින් මිලට ගැනීම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර කල්පිරීම දක්වා තබා ගන්නා විශාල සංඛ්‍යාවක් වූ හිමිකරුවන් සඳහා වන අසාධාරණයක් ලෙස සැලකේ.
- ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්ගෙන් බහුතරයක්, මිල ගණන් සම මිලට හෝ ඒ ආසන්න මිල මට්ටමක පවත්නා විට පමණක් ඉහත සඳහන් කළ ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ආපසු මිලට ගැනීමේ උත්සාහය සමඟ හවුල් වීමට සූදානම් බව පැහැදිලි ය. මෙම තත්ත්වය යටතේ, ආපසු මිලට ගැනීමේ ක්‍රියාවලියක් මඟින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරන්නාට සැලකිය යුතු මට්ටමක මිල හෝ පොළී ප්‍රතිලාභයක් නොලැබේ.

- ඉහත සඳහන් පරිදි ආයෝජකයන්ගේ හැසිරීමෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බඳුම්කර නිකුත්කරන්නාගේ වගකීම් ඉටු කිරීමට ඇති හැකියාව සහ වාර්තාගත නිකැලැල් ණය සේවාකරණය පිළිබඳව ජාත්‍යන්තර ස්වෛරීත්ව බඳුම්කර හිමියන්ගේ අඛණ්ඩ විශ්වාසය පෙන්නුම් කෙරේ. එම නිසා, 2022 දී සිදුවිය හැකි අවදානමක් පිළිබඳව යම් යම් අංශ විසින් මතු කරන ලද ගැටළු ආයෝජකයන්ගේ මෙම හැසිරීම තුළින් පිළිඹිබු නොවන බව පැහැදිලි වේ.
- ආයෝජකයින්ගේ මනාපය අඛණ්ඩව පවතින්නේ, ඉහත ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බඳුම්කර ආයෝජන තව දුරටත් රඳවා තබා ගැනීම කෙරෙහි බව පෙනේ. එබැවින්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බඳුම්කර ආයෝජකයින් විසින්, ශ්‍රී ලංකා රජයේ එම බඳුම්කර තබා ගැනීමට ඇති දැඩි රුචිකත්වය හේතුවෙන්, 2022 ජාත්‍යන්තර ස්වෛරීත්ව බඳුම්කර නැවත මිලට ගැනීම සඳහා මහ බැංකුව විසින් කරන්නට යෙදෙන උත්සාහයන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා නොදෙනු ඇත.